

දැන් නොවේ නම්, කිසිදාක නැත.

අද, සෙනෙහසින්-පිරි මෙන්ම නීතිගරුක බාප්දාදා, ඔබ සෑම කෙනෙක්ම ඔබගේ ගිණුමේ කෙතරම් රැස්කරගෙන තිබේද කියා බැලීමට, සියලුම දරුවන්ගේ ගිණුම් දෙස බලයි. බ්‍රහ්මණයෙක් වීම යනු, රැස් කරගැනීමයි, මන්ද, ඔබ මෙම එක උපතෙහි කෙතරම් රැස්කරගෙන තිබෙන්නේද, එයට අනුව, ඔබ උපත් 21කට ප්‍රතිලාභය නොකඩවා හිමි කරගනීවි. ඔබට උපත් 21කට ප්‍රතිලාභය හිමිවනවා පමණක් නොවෙයි, නමුත්, ඔබ කෙතරම් පිදුම් ලබන්නට සුදුසු වන්නේද, එනම්, ඔබ රාජකීය තත්ත්වයක් ලැබීමට කෙතරම් සුදුසු වන්නේද, එයට අනුව ඔබගේ රාජධානියේ භාග්‍යයට අයිතියක් ලෙසින්, එයට අනුකූලව, ඔබ හක්ති මාර්ගයේ කල්ප භාගයක් පිදුම් ලබයි. රාජකීය තත්ත්වයක් උසස්ය, එබැවින් පිදුම්-ලබන්නට සුදුසු ස්වරූපයද, එතරම්ම උසස්ය. පුරවැසියන් සංඛ්‍යාවද එයට අනුව නිර්මාණය වෙයි. මිනිසුන්, රාජධානියට අයිතියක් ඇති ඔවුන්ගේ ලෝක අධිරාජ්‍යයට හෝ රජුට, මවකට සහ පියෙකුට මෙන් සෙනෙහස දක්වයි. ඒ ආකාරයෙන්ම, බැතිමත් ජීවත්ම, රාජධානියට අයිතියක් ඇති ශ්‍රේෂ්ඨ ජීවත්ම සහ මහා ආත්මයන්ව තම ආදරණීය, සෙනෙහෙබර දේවතාවන් බව සළකා, ඔවුන්ව වන්දනා කරයි. අට දෙනාගෙන් කොටසක් වන අයද එතරම්ම ශ්‍රේෂ්ඨ, විශේෂ ආදරණීය දේවතාවන් වෙයි. රාජකීය තත්ත්වය සහ පිදුම්-ලබන්නට-සුදුසු තත්ත්වය, මෙම ගණනයට අනුව, මෙම බ්‍රහ්මණ දිවිය තුළදී අත්වෙයි. කල්ප භාගයක් ඔබ රාජකීය තත්ත්වයක් ඇති අය වෙයි, එමෙන්ම කල්ප භාගයක් ඔබ පිදුම්-ලබන්නට-සුදුසු තත්ත්වයක් ලබාගනී. එබැවින් මෙම උපත, ජීවිතය සහ යුගය තිබෙන්නේ, මුළු කල්පයටම ඔබගේ රැස්කර ගැනීමේ ගිණුමේ රැස්කර ගැනීමටයි. මේ නිසයි ඔබට මෙවන් පාඨයක් තිබෙන්නේ ඔබට එය මතකද? 'දැන් නැත්නම්, කිසිදාක නැත!' මෙය සිහි කර තිබෙන්නේ, මේ කාලය සහ මේ ජීවිතය ගැනයි. මෙම පාඨය, බ්‍රහ්මණයන්ට මෙන්ම, දැනුම නොමැති ජීවත්මයන්ව අවදි කිරීමටත්ය. සෑම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ම සිදු කරන අතර සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති කරන අතර, ඔය බ්‍රහ්මණ ජීවත්ම සෑම විටම 'දැන් නැත්නම්, කවදාවත් නැත!' සිහි කරන්නේ නම්, කුමක් වෙයිද? ඔබ සෑම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ම සිදු කරන අතර ශක්තිමත් වී ඉදිරියට ගමන් කරයි. එයට අමතරව මෙම පාඨය, ඔබට උනන්දුව සහ උද්යෝගයද ලබා දෙයි. ඔබට ඉබේමම ආධ්‍යාත්මික පිබිදීමක් ඇති වෙයි. සාමාන්‍ය උත්සාහයේ මෙවන් සිතිවිලි 'හොඳයි, මා යම්කිසි වෙලාවක එය කරන්නම්. මා කොහොමත් එය කළ යුතුයි! මා ඒ ආකාරයෙන් ගමන් කළ යුතුයි. මා කොහොමත් එය බවට පත් විය යුතුයි.' ඉබේමම අවසන් වෙයි, මන්ද ඔබ 'දැන් නොවේ නම්, කිසිදාක නොවෙයි!' යන්න ගැන අවධානයෙන් සිටිනු ඇත. 'ඔබට කිරීමට අවශ්‍ය කුමක්ද, එය දැන්ම කරන්න.' මෙය තීව්‍ර උත්සාහය ලෙස හැඳින්වෙයි.

ඇතැම් විට, මොහොත වෙනස් වන විට, ශුභ සිතිවිල්ල පවා වෙනස් වෙයි. යම් ශුභ කාර්යයක් කිරීමට ඔබට ඇති වූ සිතිවිල්ලේ උද්යෝගයද වෙනස් වෙයි. එබැවින් බ්‍රහ්ම පියා අංක එකට පත් වීමට, ඔහු තුළ ඔබ දුටු විශේෂත්වය කුමක්ද? 'යම් කිසි වෙලාවක' නොවෙයි, නමුත් 'මා එය දැන් කළ යුතුයි!' මෙවන් කියමනකි ක්ෂණික දානය, ශ්‍රේෂ්ඨතම පුණ්‍යකර්මයයි. ඔබ සැනෙකින් පරිත්‍යාග නොකරන්නේ නම්, ඔබ ඒ ගැන සිතමින් කාලය ගන්නේ නම්, ඔබ සැලසුම් සාදා ඉන්පසුව එය ප්‍රායෝගික කරන්නේ නම්, එය ක්ෂණික පරිත්‍යාගයක් ලෙස හැඳින්වෙන්නේ නැත. එය පරිත්‍යාගයක් පමණක් ලෙස හැඳින්වෙයි. ක්ෂණික දානයක් සහ දානයක් අතර වෙනසක් තිබේ. ක්ෂණික දානයක් මහා දානයකි. මහා දානයක එලය ශ්‍රේෂ්ඨයි. ඔබ සිතිවිල්ලක් ප්‍රායෝගිකත්වයට නැංවීමට තවමත් සිතමින් සිටින අතර, 'හොඳයි, මා මෙය කළ යුතුයි, මා එය කරන්නම්. දැන් නොවෙයි නමුත් මා ටික වෙලාවකට පසුව එය කරන්නම්. මා දැනට මෙපමණක් කරන්නම්.' එම සිතිවිලි සිතීම සහ සැබවින්ම ප්‍රායෝගිකත්වයට දැමීම අතර ඇති කාලයේ හිඬය, මායාට අවස්ථාවක් ලබාදෙයි. බාප්දාදා දරුවන්ගේ ගිණුම් දෙස බලන විට දකින්නේ, ඔය දරුවන් යමක් සිතීම සහ එය ප්‍රායෝගිකව කිරීම අතර ඇති කුඩා හිඬය තුළදී මායා බොහෝ විට පැමිණෙන බවයි, එබැවින් එම සිදුවීම් වෙනස් වෙයි. නිදසුනක් ලෙස ඇතැම් විට ඔබගේ සිරුරින් සහ මනසින් යමක් කරන බව ඔබ සිතයි. කෙසේවෙතත්, ආරම්භයේ ඔබ 100% ඒ ගැන සිතූ නමුත් ඔබ එය කරන වෙලාව පැමිණෙන විට, එය වෙනස් විය. කාලයේ හිඬයක් තිබෙන විට, මායාගේ බලපෑම නිසා පැය අටක් ලබා දෙන බව සිතූ කෙනෙක්, ලබා දෙන්නේ පැය 6ක් පමණයි. එය පැය දෙකකින් අඩු වී තිබෙයි. අවස්ථා ඒ ආකාරයෙන් වෙයි. ඒ ආකාරයෙන්,

මුදල් අතින්ද, ඔබ 100ක් දිය යුතු බව සිතයි, නමුත් ඔබ දෙන්නේ 50ක් පමණයි, එබැවින් එම වෙනස තිබේ, මන්ද ඒ අතර මායාට ඉඩක් තිබේ. එවිට ඔබට මෙවන් බොහෝ සිතීවිලි ඇතිවෙයි, 'හොඳයි, මා දැන් 50ක් දී පසුව 50ක් දෙන්නම්. එය කොහොමත් අයිති පියාටයි.' කෙසේවෙතත්, සිරුරේ, මනසේ සහ ධනයේ ක්ෂණික පරිත්‍යාගයක් වන ඕනෑම දෙයක්, විශාල පුණ්‍යකර්මයක් බව සැලකෙයි. ඔබ දැක ඇති, ඔවුන් බිල්ලක් දෙන විට, 'මහාප්‍රසාද' වන්නේ ක්ෂණික දේ පමණයි. එක පහරකින් සැනෙකින් බිලි දෙන සත්වයා, 'මහාප්‍රසාද' බව සලකයි. හඬමින්, බිලි දීම ගැන සිතමින් සිටින කෙනෙක්, 'මහාප්‍රසාද' ලෙස නොසලකයි. ඔවුන් බිල්ලක් ලෙස එළවෙක් බිලි දෙන විට, එම එළවා බොහෝ සේ හඬයි. ඔබ මෙහිදී කරන්නේ කුමක්ද? ඔබ සිතන්නේ, 'මා මෙය කළ යුතුද, නැද්ද?' මෙය, ඒ ගැන සිතීමයි. හඬන කෙනෙක්ව 'මහාප්‍රසාද' ලෙස පිළිගන්නේ නැත. ඒ ආකාරයෙන්ම ක්ෂණික පරිත්‍යාගයක් මහා පුණ්‍යකර්මයකි. මේ කාලයේ වර්ණනාව වන්නේ ඔබගේ සිතීම සහ කිරීම, ක්ෂණික විය යුතුයි. ඒ ගැන තවමත් සිතමින් පසුගාමී නොවන්න. ඇතැම් විට ඔබගෙන් සමහරු එවන් අත්දැකීම් බෙදාගනී. මාද ඒ ගැන සිතුවා, නමුත් ඒ වෙනුවට ඒ කෙනා එය කළා, මා එය කළේ නැහැ. එබැවින් එය සැබැවටම කරන කෙනාට ප්‍රතිලාභය ලැබෙයි. ඒ ගැන තවමත් සිතමින් සිටින අය, සිතමින් සිටින අතරම රිදී යුගයට ළඟා වෙයි. ඔවුන් කරන්නේ සෑම විටම සිතීම පමණයි. නිෂ්ඵල සිතීවිල්ල වන්නේ, ඔබට 'ක්ෂණිකව එය නොකරන්න' කියා පවසන සිතීවිල්ලයි. ශුභ කාර්යයක සහ ශුභ සිතීවිල්ලක ප්‍රශංසාවක් තිබේ. 'ක්ෂණික දානයක්, මහා පුණ්‍යකර්මයකි.' ඇතැම් විට සමහර දරුවන් මහා ක්‍රීඩා සිදුකරයි. ඔවුන්ට කෙතරම් බලයකින් නිෂ්ඵල සිතීවිලි ඇති වන්නේද යත්, ඔවුන්ට ඒවා පාලනය කළ නොහැක. එවිට ඔවුන් පවසන්නේ, 'මා මොනවා කරන්නද? එය නිකම්ම සිදුවුණා.' ඔවුන්ට ඒවා නතර කළ නොහැක. එවිට ඔවුන්ට ඇති වුනු කුමන හෝ සිතීවිලි ඔවුන් ක්‍රියාවට නංවයි. කෙසේවෙතත්, නිෂ්ඵල සිතීවිලි සඳහා ඔබට පාලන බලය අවශ්‍යයි. එක් බලවත් සිතීවිල්ලකට ඔබට කෝටි ගුණයක ඵල ලැබෙයි. ඒ ආකාරයෙන්ම එක නිෂ්ඵල සිතීවිල්ලක ගිණුම - දුකෙන් සිටීම, අධෛර්යමත් වීම, ඔබගේ සතුට අහිමි කරගැනීම, තමන් කවුරුන්ද කියා වටහා නොගැනීම හෝ තමන්ව තේරුම් ගැනීමට නොහැකි වීම - ඒ ආකාරයෙන්ම එකකට කෝටි ගුණයක ප්‍රතිලාභය ලෙසින් අත්විඳිනු ඇත. එවිට ඔබ සිතන්නේ 'සැබවින්ම එය ලොකු දෙයක් නොවෙයි, නමුත් මගේ සතුට අතුරුදහන් වූයේ මන්ද කියා මා දන්නේ නැහැ! එය මහ ලොකු දෙයක් නොවෙයි, නමුත් මගේ සතුට අඩු වී දැන් දින ගණනක් ගත වෙලා. මා තනිව සිටීමෙන් විනෝදයක් ලබන්නේ ඇයි කියා මා දන්නේ නැහැ. මා කොහේ හෝ යා යුතුයි. කෙසේවෙතත්, ඔබ යන්නේ කොහිද? ඔබ තනිව, එනම් පියාගේ ඇසුර නොමැතිව, කොහෙවත් යන්නේ නැහැ නේද? ඔබට තනිව සිටිය හැක නමුත්, තනිව සිට පියාගේ ඇසුරින් වෙන් වී නොසිටින්න. ඔබ පියාගේ ඇසුරින් ඇත්ව තනි වුණොත්, ඔබ යෝගාවෙන් වෙන් වුණොත්, ඔබ සිත් පීඩාවට (අප්පෙට්) පත් වුණොත්, එය වෙනම කොටසකට යාමයි එය බ්‍රහ්මණ දිවියක් නොවෙයි. ඔබ ඉන්නේ ඒකාබද්ධවයි, එහෙම නේද? සංගම යුගය, ඒකාබද්ධව සිටීමේ යුගයයි. මුළු කල්පය පුරාම මෙතරම් ආශ්වර්යමත් යුවලක් සොයාගත නොහැක. ඔබ ලක්ෂ්මි සහ නාරායන් වුනත් - එය මෙතරම් ආශ්වර්යමත් යුවලක් වන්නේ නැහැ, එහෙම නේද? මේ නිසයි, ඔබට සංගම යුගයේ ඒකාබද්ධ ස්වරූපයෙන් තත්පරයකටවත් වෙන් වී සිටීමට නොහැකි වන්නේ. ඔබ වෙන් වූ සැතියන් ඔබ අහිමි කරගන්නවා. ඔබ මෙය අත්දැක තිබෙනවා නේද? එවිට ඔබ කරන්නේ කුමක්ද? ඔබ විටෙක මුහුදු වෙරළටත්, විටෙක වහල උඩටත්, විටෙක කඳු මුදුන් වලටද යයි. ආවර්ජනය කිරීම සඳහා එහි යාම වෙනම කරුණකි. කෙසේවෙතත්, පියා නොමැතිව තනිව එහි නොයන්න. ඔබ කොහේ ගියත් ඔහු සමගින් යන්න. බ්‍රහ්මණ දිවියේ පොරොන්දුව මෙයයි. ඔබ උපත ලද විට, මෙම පොරොන්දුව වුණා නේද? ඔබ ඔහු සමග රැඳී සිට ඔහු සමග ආපසු නිවසට යයි. ඒ ආකාරයට වනයට හෝ මුහුදු වෙරළට නොයන්න. නැහැ! ඔබ ඔහු සමග රැඳී සිට ඔහු සමග ආපසු යා යුතුයි. මෙය සියලු දෙනාගේම ස්ථිර පොරොන්දුවයි, එහෙම නේද? අධිෂ්ඨානය ඇති අය සෑම විටම සාර්ථකත්වය ලබා ගනී. සාර්ථකත්වයේ යතුර වන්නේ අධිෂ්ඨානයයි. එබැවින් ඔබ මෙම පොරොන්දුව ස්ථිර කරගෙන තිබෙනවා නේද? නිරන්තර අධිෂ්ඨානය ඇති තැන, නිරන්තර සාර්ථකත්වය තිබෙයි. අධිෂ්ඨානය අඩු නම්, එවිට සාර්ථකත්වයද අඩුයි.

බ්‍රහ්ම පියා තුළ ඔබ දුටු විශේෂත්වය කුමක්ද? ඔහු ක්ෂණික පරිත්‍යාගයක් දුන් බව ඔබ දුටුවා. සිදුවන්නේ කුමක්ද කියා ඔහු කිසිම විටෙක සිතුවාද? කිසි විටෙක මෙසේ නොවීය, 'පළමුව මා ඒ ගැන සිතා බලා, ඉන්පසුව මා එය කරන්නම්.' නැහැ ඔහුගේ ක්ෂණික පරිත්‍යාග වලින් ඔහු විශාල ලෙස පුණ්‍යවන්න වූ නිසා, ඔහු අංක එකේ ශ්‍රේෂ්ඨ ජීවත්මය විය. එබැවින්, ඔහු අංක එකේ ශ්‍රේෂ්ඨතම ජීවත්මය වූ නිසා, ක්‍රිෂ්ණාගේ ස්වරූපයෙන් ඔහු අංක එකේ ජීවත්මය ලෙසින් පිදුම් ලබනවා. ඔහුගේ ළමා ස්වරූපයෙන්ද පිදුම් ලබන එකම

ශ්‍රේෂ්ඨ ජීවත්මය ඔහුය. ඔබ ඔහුගේ ළමා ස්වරූපය දැක තිබෙනවා නේද? ඔහුගේ යොවුන් ස්වරූපයෙන්ද, රාධේ සමගම ඔහු පිදුම් ලබනවා රාධේ ක්‍රිෂ්ණා ඔහුව ගෝප් සහ ගෝපීන් සමගින්ද සිහිකර, පිදුම් ලබයි. සතර වැන්න, ලක්ෂ්මී සහ නාරායන්ගේ ස්වරූපයෙන්. ඔහුගේ ජීවිතයේ විවිධ අවදි වල, සිහිකර පිදුම් ලබන එකම ශ්‍රේෂ්ඨ ජීවත්මය මෙයයි, එමෙන්ම ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් ස්වරූපද සිහි කෙරෙයි. රාධේගේ ප්‍රශංසාවද තිබේ, නමුත් ඔවුන් ඇයව, ක්‍රිෂ්ණාව මෙන්, කිසිදා තොටිල්ලක නළවන්නේ නැත. ඔවුන් තුළ ක්‍රිෂ්ණා කෙරෙහි සෙනෙහස තිබේ. ඇය ඔහු සමග සිටින නිසා, රාධේගේ නම නිසැකවම සඳහන් වෙයි. කෙසේවෙතත්, අංක දෙකට පත්වීම සහ අංක එක අතර වෙනසක් තිබේ. එසේ නම් අංක එක වීමේ හේතුව කුමක්ද? මහා පුණ්‍යකර්ම. අතිශයින් පුණ්‍යාත්මය, පසුව අතිශය පිදුම් ලබන්නට සුදුසු ජීවත්මය විය. ඔබ සියලු දෙනාම පිදුම් ලබන ආකාරයේ වෙනසක් තිබෙන බව, ඔබට පෙරද පවසන ලදි. සමහර දේවතාවන් නිවැරදි ආකාරයට පිදුම් ලබන අතර වෙනත් අය නමට පමණක් පිදුම් ලබයි. මේ ගැන බොහෝ විස්තර තිබේ. පිදීම පිළිබඳවත් බොහෝ විස්තර තිබේ. කෙසේවෙතත් අද දින, සියලු දෙනාගේම රැස් කිරීමේ ගිණුම දෙස බාබා බලමින් සිටිනවා. ඔබ කෙතරම් ප්‍රමාණයකට දැනුමේ සම්පත, බලයන්ගේ සම්පත, ශ්‍රේෂ්ඨ සිතිවිලිවල බලය සහ කාලයේ සම්පත රැස්කර ගෙන තිබේද? ඔබ මේ සම්පත් සතරම කෙතරම් ප්‍රමාණයකට රැස් කරගෙන තිබෙනවාද? බාබා මේ ගිණුම් දෙස බලමින් සිටියා. ඉතිං, දැන් මේ සතරේම, ඔබගේ ගිණුම පරීක්ෂා කර බලන්න. එවිට බාප්දාදා දුටුව ප්‍රතිඵලය කුමක්ද කියා ඔහුද ඔබට කියයි. එක් එක් ගිණුමේ රැස් කරගන්නා ක්‍රමවේදය, එය ලැබීම් වලට සම්බන්ධ වන්නේ කෙසේද සහ රැස් කරගන්නේ කෙසේද කියා ඔහු ඔබට කියයි. බාබා පසුව ඔබට මෙම දේවල් ගැන කියන්නම්. ඔබට වැටහෙනවාද?

කාලය සීමිතයි, එහෙම නේද? ඔහුද සීමිත බවට පැමිණෙයි. ඔහු ඇතුළු වන්නේ තමන්ගේම සිරුර තුළට නොවෙයි. එය ඔහු ණයට ගෙන ඇති සිරුරක්, එමෙන්ම එය තාවකාලික වර්ත කොටසක් රහපාන සිරුරකි. මේ නිසයි, කාලය ගැන, බාබාද සලකා බැලිය යුත්තේ. සෑම දරුවෙක්ම මුණගැසී, සෑම දරුවෙකුගෙන්ම, මිහිරිතම ආධ්‍යාත්මික සුගන්දය ලබා ගැනීමට, බාප්දාදා ද ප්‍රිය කරයි. සෑම දරුවෙකුගේම තුන් කාලය පිළිබඳව, බාප්දාදා දන්නවා, නමුත් දරුවන් දන්නේ, වැඩි වශයෙන් තම වර්තමානය ගැන පමණයි, එබැවින් ඔවුන් විටෙක එක් ආකාරයකටත්, තවත් විටෙක තවත් ආකාරයට ද පත් වෙයි. කෙසේවෙතත්, තුන් කාලය ගැන දැන සිටින නිසා, බාප්දාදා ඔබ දෙස බලන්නේ, පෙර කල්පයේ සිටි, අයිතියක් ඇති එම කෙනාමයි, ඔබට සියලු අයිතීන් තිබෙන බවයි. වර්තමානයේ සුළු කැලඹිලි වල සිටින ඇතැමුන් සිටිනවා. කෙසේවෙතත් වංචල වන අය, දැන් නොසැලෙන අය විය යුතුයි. ඔහු ඔබගේ අනාගතය දකින්නේ ශ්‍රේෂ්ඨ ආකාරයටයි. මේ නිසයි, වර්තමානය දකින නමුත්, ඔහු එය නොදකින්නේ. එබැවින් ඔහු සෑම දරුවෙකුගේම විශේෂත්වය දකියි. විශේෂත්වයක් නොමැති කිසිවෙක් සිටිනවාද? ප්‍රථම විශේෂත්වය වන්නේ, ඔබ මෙහි ළඟා වීමය. ඔබට වෙනත් කිසිවක් නොතිබෙන්නට පුළුවන්, නමුත් පෞද්ගලිකවම මුණගැසීමේ මෙම භාග්‍යය සුළු දෙයක් නොවෙයි. ඔබට මෙම විශේෂත්වය තිබෙනවා නේද? මෙය විශේෂ ජීවත්මයන්ගේ හමුවක්. එබැවින් විශේෂ ජීවත්මයන්ගේ විශේෂත්ව දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. අවවා.

මහා පුණ්‍යකර්මයක් වන, ක්ෂණිකව දන් දීමේ ශ්‍රේෂ්ඨ සිතිවිලි නිරතුරුවම ඇති අයට, සෑම විටම 'යම් විටෙක' (කබ්) 'දැන්' (අබ්) බවට පරිවර්ථනය කරන අයට, කාලයේ ආශීර්වාදය නිරන්තරයෙන් දැන, තම ඒප්‍රනය ආශීර්වාද වලින් පුරවා ගන්නා අයට, සෑම විටම බ්‍රහ්ම පියා ව අනුගමනය කර, ශ්‍රේෂ්ඨ රාජධානියට අයිතියක් ඇති අය බවට පත් වන සහ බ්‍රහ්ම පියා සමග ශ්‍රේෂ්ඨ තත්ත්වයට අයිතියක් ඇති අයට, නිරන්තරයෙන් පියා සමග ඒකාබද්ධව සිටින අයට, එවන් නිරන්තර ඇසුරේ සිටින දරුවන්ට, සෑම විටම සහකාරිත්වයේ වගකීම ඉටු කරන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

සමුගන්නා වෙලාවේ සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙමින්.

බාප්දාදා සෑම තැනකම සිටින සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහිකිරීම එවයි. සෑම තැනකම සිටින ආදරණීය දරුවන්, සේවයේ සෙනෙහසින් ඉදිරියට යන අතර, සෙනෙහස සෑම විටම ඔබට නොකඩවා ඉදිරියට යාමට මහපාදයි. ඔබ සෙනෙහසින් යුතුව සේවය කරයි, මේ නිසයි, ඔබ සේවය ලබා දෙන සෑම කෙනෙක්මත් පියා කෙරෙහි සෙනෙහස ඇති අය වන්නේ. සියලුම දරුවන්ට ඔබගේ සෙනෙහස වෙනුවෙන් සුබ පැතුම්, වෙහෙස වී සිදුකළ වැඩ (මෙහෙයන්) වෙනුවෙන් නොවෙයි, නමුත් සෙනෙහස (මොහාබත්) වෙනුවෙන්, මන්ද, ඔවුන් 'අමාරු වැඩ' ගැන කතා කරන නමුත්, එය සැබවින්ම සෙනෙහසයි. මේ නිසාවෙන්, සිහිපත්

කිරීමේ සිටින අතර සේවය කරන අය, තම වර්තමානය වෙනුවෙන් පමණක් නොව නමුත් ඔවුන්ගේ අනාගතයටද රැස් කරගනී, මේ නිසයි දැන් කරන සේවයෙන් ඔබට සතුටක් ලැබෙන්නේ, ඒ වගේම එය අනාගතයටත් එකතු වෙයි. ඔබ සේවය කළේ නැහැ, නමුත් අවිනාශී බැංකුවේ ඔබගේ ගිණුමේ රැස් කර ගත්තා. සේවය ටිකක් කර, ඔබ සෑම කලටම රැස් කිරීමේ ගිණුමේ රැස් කරගනී. එබැවින් එම සේවය කුමක්ද? එය රැස් කරගැනීම නේද? මේ නිසයි බාප්පාදා සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම එවන්නේ. ඔය සෑම දරුවෙක්ම, තමන් ශක්තිමත් ජීවත්මයක් බව සලකා, ඉදිරියට ගමන් කළ යුතුයි. එබැවින්, ශක්තිමත් ජීවත්මයන්ට සෑම විටම සාර්ථකත්වය ලැබෙයි. ඔබ සෑම කෙනෙක්ම ඔබගේ නමින්, පෞද්ගලිකවම, විශේෂයෙන් සෙනෙහස සහ සිහි කිරීම පිළිගන්න. (දිල්ලියේ පාණ්ඩව භවත්ති, ටෙලෙක්ස් යන්ත්‍රයක් සවි කරන ලදි). දිල්ලියේ, පාණ්ඩව භවත්ති වාසය කරන සියලුම දරුවන්ට විශේෂ සුඛ පැතුම්, මන්ද මෙම පහසුකම නිර්මාණය කර තිබෙන්නේ සේවය සඳහාය. සුඛ පැතුම් දෙන්නේ එම පහසුකමට නොවෙයි, සුඛ පැතුම් ලබා දෙන්නේ සේවය සඳහාය. මෙම පහසුකම් සමගින් ඔබ නොකඩවා සදාතනිකවම අසීමිත සේවය කරයි. මෙම පහසුකමින් ඔබ සතුවත් අඛණ්ඩව බාප්පාදාගේ පණිවිඩය ලෝකයට ලැබීමට මහපාදන අතර, මේ නිසයි දරුවන් තුළ සේවය වෙනුවෙන් බොහෝ උනන්දුවක්, උද්යෝගයක් සහ සතුටක් තිබෙන බව බාප්පාදා දකින්නේ. සෑම විටම මෙම සතුවත් ඉදිරියට යන්න. සියලුම විදේශිකයන් සතුවේ සහතිකයක් පාණ්ඩව භවත් වලට ලබා දෙනවා. මෙය, පියා හා සමානව, සෑම විටම සත්කාර ලබා දීමේදී ඉදිරියෙන් සිටීම ලෙස හැඳින්වෙයි. ඉන්ම පියා බොහෝ සංග්‍රහ ලබා දුන් ආකාරය ඔබ දුටුවා. මෙම සංග්‍රහ ලබා දීම අනුගමනය කරන අය, පියාව පෙත්වයි (හෙළිදරව් කරයි). ඔබ පියාගේ නාමය හෙළිදරව් කරයි, මේ නිසයි සියලු දෙනා වෙනුවෙන්ම බාප්පාදා සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙන්නේ.

අමරික් වෙලාවෙන් පසුව, පෙ.ව 6.00 ට බාප්පාදා නැවතත් මුරලිය පවසා, සෙනෙහස සහ සිහි කිරීම ලබා දුන්නා (85/03/25)

මෙදින, සෑම විටම තමන් සැහැල්ලු මෙන්ම ආලෝකමත් බව සලකා, නොකඩවා පියාසර ස්ථිතිය අත්විඳින්න. කර්මයෝගියෙක් වීමේ චරිත කොටස රහපාන අතර, ඔබගේ කර්මය සහ යෝගාවේ සමබරතාවය පරීක්ෂා කර බලන්න, එනම් ඔබගේ කර්මය සහ සිහි කිරීම, එනම් යෝගාව, යන දෙකම ශක්තිමත් වුණාද කියා. ඔබගේ කර්මය ශක්තිමත් වී, ඔබගේ යෝගාව අඩුව තිබුණේ නම්, එය සමබරතාවයක් තිබීම නොවෙයි. ඔබගේ සිහිකිරීම ශක්තිමත්ව තිබී ඔබගේ කර්මය ශක්තිමත් නොවුණේ නම්, එවිට, එයත් සමබර වීම නොවෙයි. එබැවින් නොකඩවා කර්මය සහ සිහිකිරීම අතර සමබරතාවයක් තබාගන්න. දවස පුරාම මෙම උසස් මනෝ ස්ථිතියේ සිටීමෙන් ඔබගේ කර්මකීටි ස්ථිතිය ඔබට සමීප වන බව ඔබ අත්දකිවි. දවස පුරාම ඔබ, තම කර්මකීටි ස්ථිතියේ හෝ ඔබගේ අව්‍යක්ත සුරහන ස්ථිතියේ දිගටම ගමන් කරයි. පහළ මනෝ ස්ථිතියකට නොයන්න. අද, පහළට නොයන්න, ඉහළම පමණක් රැඳී සිටින්න. යම් දුර්වලතාවයක් නිසා ඔබ පහළට ගියත්, එවිට එකිනෙකාට සිහිපත් කරදී, ඔවුන්ට බලය ලබා දෙන්න, එවිට ඔබ සියලු දෙනාම උසස්ම මනෝ ස්ථිතිය අත්දකිවි. අද ඉගෙනුමේ ගෙදරවැඩය මෙයයි. ගෙදර වැඩ වැඩියෙන් තිබෙන අතර ඉගෙනුම අඩුයි.

මේ ආකාරයෙන් නිරන්තරයෙන් පියාව අනුගමනය කරන අයට, පියාට සමාන වීමේ අරමුණ ධාරණය කරගෙන නොකඩවා ඉදිරියට ගමන් කරන අයට, පියාසර ස්ථිතියේ අත්දැකීම් ඇති දරුවන්ට, ඔහුගේ හදවතේ පත්ලෙන්ම බාප්පාදාගේ සෙනෙහස සහ සිහිකිරීම මෙන්ම බොහෝ සෙනෙහසින් සුඛ උදෑසනක්.

වරදානය: ඔබ, ඔබගේ මිහිරි බව තුළින්, පියාට සමීප බවට දර්ශනයක් ලබා දෙන, ශ්‍රේෂ්ඨ ජීවත්මයක් වේවා.

තම සිතිවිලිවල මිහිරි බව ඇති, තම වදන් වල මිහිරි බව ඇති සහ තම ක්‍රියා වල මිහිරි බව ඇති දරුවන්, පියාට සමීපයි, මේ නිසයි පියා දිනපතාම ඔවුන්ට මෙසේ පවසන්නේ සුමිහිරි සුමිහිරි දරුවනේ. දරුවන්ද ප්‍රතිචාර දක්වන්නේ 'මිහිරි මිහිරි බාබා!' ඉතිං මෙම මිහිරියාවේ වදන් දිනපතාම ඔබව මිහිරි බවින් පුරවයි. මිහිරියාව හෙළිදරව් කරන උසස් ජීවත්ම, ශ්‍රේෂ්ඨයි. මිහිරි බව ශ්‍රේෂ්ඨත්වයයි. මිහිරි බව නොමැති නම්, එවිට ශ්‍රේෂ්ඨත්වයේ අත්දැකීම තිබිය නොහැක.

පාඨය: සැහැල්ලුවෙන් සහ ආලෝකමත්ව සිට, සෑම ක්‍රියාවක්ම සිදුකරන්න, එවිට ඔබ විනෝදයක්

අත්විඳිවි.

*** ඔම ගාන්ති ***